

**ශීර්ෂය 239 - විදේශ සම්පත් දෙපාර්තමේන්තුව පිළිබඳ විගණකාධිපති වාර්තාව 2017 වර්ෂය**

2017 අංක 32 දරණ විසර්ජන (සංශෝධන) පනතින් සංශෝධිත 2016 අංක 24 දරන විසර්ජන පනතේ පළමුවන උපලේඛනයේ හා තෙවන උපලේඛනයේ සඳහන් ශීර්ෂය හා විෂය අංකය යටතේ වන විසර්ජන ගිණුම සහ සැසඳුම් ප්‍රකාශනය, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසින් විගණනයට ඉදිරිපත් කරන ලදී. එම ගිණුම්වලින් හා සැසඳුම් ප්‍රකාශනවලින් නිරූපනය වන මූල්‍ය හා කාර්යසාධනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණනය කරන ලදී.

**1.2 ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ හා ගණන්දීමේ නිලධාරීගේ මූල්‍ය කළමනාකරණය හා ගිණුම් කටයුතුභාවය පිළිබඳ වගකීම**

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ මුදල් රෙගුලාසි 124 ප්‍රකාරව රාජ්‍ය මුදල් ඉපැයීම සහ රජයට ලැබිය යුතු මුදල් එකතු කිරීම මෙන්ම රජයේ සියළුම මුදල් කටයුතු අධීක්ෂණය පිළිබඳ පොදු අවේක්ෂණයද මුදල් අමාත්‍යවරයා වෙත පැවරී ඇත. මුදල් අමාත්‍යවරයා විසින් එම වගකීම ඉටු කිරීම පිණිස මුදල් රෙගුලාසි 124(2) ප්‍රකාරව ප්‍රධාන ගණන්දීමේ නිලධාරීන් පත් කර ඇත. මුදල් රෙගුලාසි 125(1)(අ) ප්‍රකාරව දෙපාර්තමේන්තු ප්‍රධානියා තම දෙපාර්තමේන්තුවේ සියළු මුදල් ගනුදෙනු පිළිබඳව ගණන්දීමේ නිලධාරියා වන අතර ආදායම් ගණන්දීමේ නිලධාරියා භාණ්ඩාගාරය විසින් පත්කර ඇත. පාර්ලිමේන්තුව විසින් පනවන ලද සීමාවන් ඇතුළත තම කාර්යභාරයන් ඉටු කර ඉදිරිපත් කරනු ලබන ගිණුම් හා සැසඳුම් ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148, 149, 150 හා 152 ව්‍යවස්ථාවන්, වෙනත් ව්‍යවස්ථාපිත විධිවිධාන‍යන්, රජයේ මුදල් රෙගුලාසි හා පරිපාලන රෙගුලාසිවලට අනුකූලව පවත්වාගෙන යාම, පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන අභ්‍යන්තර පාලනයන් සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම හා පවත්වා ගෙන යාමත් මෙම වගකීමට ඇතුළත් වේ.

**1.3 විගණන විෂය පථය**

ශීර්ෂය 239 - විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ 2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය හා භෞතික කාර්යසාධනය සම්බන්ධයෙන් සැලසුම් කිරීම, රාජ්‍ය වියදම්, රාජ්‍ය ආදායම්, මානව හා භෞතික සම්පත් කළමනාකරණය, අභ්‍යන්තර පාලන විධිවිධාන යොදා ගැනීම, නීති, රීති හා රෙගුලාසිවලට අනුකූලවීම හා පොත්පත්, ලේඛන, වාර්තා හා සැසඳුම් ප්‍රකාශන යාවත්කාලීන කර පවත්වා ගැනීම, ගිණුම් පිළියෙල කර කාලීනව ඉදිරිපත් කිරීම, කාර්යසාධන දර්ශක පදනම් කරගෙන අදාළ පාර්ශවයන් වෙත කාර්යසාධන වාර්තා නිකුත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන යටතේ විගණනය කරන ලදී. සමාලෝචිත වර්ෂය සඳහා වූ කළමනාකරණ විගණන වාර්තාව 2018 අගෝස්තු 31 දින දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නිකුත් කරන ලදී. ගිණුම් හා සැසඳුම් ප්‍රකාශන පිළිබඳ විගණන නිරීක්ෂණ, අදහස් දැක්වීම් සහ සොයා ගැනීම්, විගණනය සඳහා ඉදිරිපත් කරන ලද සැලසුම්, ගිණුම්, සැසඳුම් ප්‍රකාශන හා කාර්යසාධන වාර්තා පිළිබඳ සමාලෝචනය සහ ගනුදෙනුවල නියැදි පිළිබඳ තහවුරු පරීක්ෂා කිරීම් මත පදනම් වී ඇත. එම සමාලෝචනය හා පරීක්ෂණයන්ගේ විෂය පථය සහ ප්‍රමාණය, මට ලැබී ඇති කාර්ය මණ්ඩලය, අනෙකුත් සම්පත් හා කාලවේලා යන සීමාවන් ඇතුළත හැකිතාක් පුළුල් විගණනයක් කළ හැකි වන පරිදි පිළියෙල කරන ලද්දකි.

1.4 විගණන නිරීක්ෂණය

2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සිදු කරන ලද විගණනයේදී අනාවරණය වූ විගණන නිරීක්ෂණ ඉහත 1.3 ඡේදයේ සඳහන් කර ඇති කළමනාකරණ විගණන වාර්තාවේ විස්තරාත්මකව දක්වා ඇත. එම නිරීක්ෂණවලින් ප්‍රමාණාත්මක හා වැදගත් විගණන නිරීක්ෂණ මෙම වාර්තාවේ 2.1 ඡේදයේ සිට 2.9 දක්වා ඡේදවල සඳහන් කර ඇත. මූල්‍ය පරිපාලනයේ ප්‍රමාණවත් බව තහවුරු වන පරිදි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ මුදල් රෙගුලාසි 128 හි සඳහන් විධිවිධාන ඉටු කිරීමේදී අනාවරණය වූ පහත සඳහන් සටහනේ සාරාංශගත කර දක්වා ඇති විගණන නිරීක්ෂණ වලට යටත්ව ගණන්දීමේ නිලධාරී වශයෙන් තම ගිණුම් කටයුතුභාවය සතුටුදායක ලෙස ඉටුකර තිබුණු බව නිරීක්ෂණය විය.

මුදල් රෙගුලාසි 128(1) ප්‍රකාර විධිවිධානය ගණන්දීමේ නිලධාරීගේ ගිණුම්කටයුතුභාවය	ගණන්දීමේ නිලධාරී එම විධිවිධානයට අනුගත වී නොතිබීම	නිරීක්ෂණය ඇතුළත් වාර්තාවේ ඡේද යොමුව
<p>මුදල් රෙගුලාසි</p>		
<p>128(1)(අ) රජය විසින් නියම කර දක්වා ඇති ප්‍රතිපත්තිය හා බලය දෙනු ලැබූ කටයුතු සඳහා මූල්‍ය ප්‍රතිපාදන සලසාදීමෙහිලා පාර්ලිමේන්තුවේ අභියෝගයන් ගැන සැලැකිල්ලට ගෙන තම දෙපාර්තමේන්තුවේ කටයුතු විවික්ෂණ භාවයෙන් යුක්තව සැලැස්සුම් කර ක්‍රියාත්මක කරන බව සහ ප්‍රස්තුත වර්ෂය සඳහා නියමිත වැඩසටහන සම්පූර්ණ කිරීමට සහ/ හෝ නියමිත ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට පරිශ්‍රමයක් දක්වා තිබීම.</p>	<ol style="list-style-type: none"> <li>1. නිරසාර සංවර්ධන අරමුණු සඳහා සැලසුම් කිරීමේ අඩුපාඩු</li> <li>2. අයවැය ඇස්තමේන්තු තාත්වික ලෙස පිළියෙල නොකිරීම.</li> <li>3. අග්‍රිම ඇස්තමේන්තු පිළියෙල කිරීමේ අඩුපාඩු</li> <li>4. ලේඛන හා පොත් පවත්වා නොතිබීම</li> </ol>	<p>2.1</p> <p>2.4</p> <p>2.6</p> <p>2.7</p>
<p>128(1)(ඇ) මුදල් රෙගුලාසි හා රජයේ වෙනත් පරිපූරක නියාමනයන් තම දෙපාර්තමේන්තුවේදී පිළිපදිනු ලබන බවට හා අවශ්‍ය අවස්ථාවලදී ඒවාට අතිරේක වශයෙන් දෙපාර්තමේන්තු නියමයන් නිකුත් කරන බව</p>	<p>අනුකූල නොවීම</p>	<p>2.9</p>

128(1)(උ)	හිඟව තිබෙන ගාස්තු යනාදිය අයකර ගැනීමට විශේෂ විධිවිධාන යොදන බවට සහ එම කාර්යය පැවරී ඇති නිලධාරීන් විසින් හිඟ මුදල් පිළිබඳව ඒවා අයකර ගැනීම කඩිනම් කිරීමට ගනු ලැබූ පියවර පිළිබඳව යටත් පිරිසෙන් තුන් මාසයකට වරක් හෝ අන්‍යාකාරයකින් විධානය කළ පරිදි හෝ තමා වෙත වාර්තා කරන බව	රජයේ නිලධාරීන්ට අන්තිකාරම් ගිණුමේ හිඟහිටි ණය ශේෂ අයකර ගැනීම.	2.5
128(1)(ඵ)	රජයේ කටයුතු ඉටු කිරීමේදී අපේක්ෂිත අරපිරිමැස්ම, කාර්යක්ෂමතාව, විධිමත්බව හා අවංකභාවය යන කරුණු පිළිබඳ නිසි සැලකිල්ලෙන් යුක්තව තම දෙපාර්තමේන්තුවේ කටයුතු කරගෙන යන බව.	කළමනාකරණ දුර්වලතා	2.3

**2. ප්‍රමාණාත්මක හා වැදගත් විගණන නිරීක්ෂණ**

---

**2.1 සැලසුම් කිරීම**

---

වසර 2030 න්‍යාය පත්‍රය පිළිබඳව දැනුවත්වීම මත දෙපාර්තමේන්තුව විසින් සිය විෂය පථයට අනුව ළඟා කර ගත යුතු අරමුණු වශයෙන් තිරසර සංවර්ධන අරමුණු වන තිරසර සංවර්ධනය සඳහා වූ ගෝලීය සහයෝගීතාවය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවන් සවිමත් කිරීම හා පුනර්ජීවනය යන අරමුණ හඳුනා ගෙන තිබුණද, ඒ හා සම්බන්ධ වන ඉලක්ක, පාදක දත්ත, ඉලක්ක ළඟා විය යුතු සංධිස්ථානයන් මෙන්ම ප්‍රගතිය මැන බැලීම සඳහා වන දර්ශකයන්ද හඳුනා ගැනීමට කටයුතු කර නොතිබුණි.

**2.2 වත්කම් කළමනාකරණය**

---

**(අ) වත්කම් ලේඛනගත කිරීම**

---

2017 වර්ෂයේ වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ වාර්තාව අනුව දෙපාර්තමේන්තුව වෙත ලැබී තිබූ භාණ්ඩ වර්ග 13 ක් ඉන්වෙන්ට්‍රියට ඇතුළත් කර නොතිබුණි.

**(ආ) වාහන උපයෝජනය**

---

දෙපාර්තමේන්තුව සතුව සමාලෝචිත වර්ෂය අවසන් වන විට වාහන 11 ක් පැවතුණි. ඉන් කිලෝමීටර් 118,058 ක් ධාවනය කර තිබූ අතර මේ වෙනුවෙන් ඉන්ධන හා ලිහිසි තෙල් සඳහා රු.3,624,491 ක්ද, වාහන සේවා කිරීම සඳහා රු.475,915 ක්ද, වාහන අළුත්වැඩියා සඳහා රු.3,885,323 ක්ද, වාහන රක්ෂණය කිරීම සඳහා රු.671,372 ක්ද වශයෙන් එකතුව රු.8,657,102 ක් වැය කර තිබුණි. ඒ අනුව දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් තොරතුරු අනුව ගණනය කළ විට දෙපාර්තමේන්තුවේ වාහන ධාවනය කිරීම සඳහා රියදුරු වැටුප් හා දීමනා හැර කිලෝමීටරයක් සඳහා රු. 73 ක් වැය කර තිබුණි.

2.3 කළමනාකරණ දුර්වලතා

2.3.1 විදේශ ව්‍යාපෘති මූල්‍යයන්

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) විදේශීය ණය/ ප්‍රදාන මගින් මූල්‍යයන් කරනු ලබන ව්‍යාපෘතීන්හි ක්‍රියාකාරීත්වය සොයා බැලීම යන කාර්යය සාක්ෂාත් කරගැනීමේ දුර්වලතා පහත පරිදි වේ.

(i) අපස්මාර රෝහල සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන ව්‍යාපෘතිය සම්බන්ධ සෞදි රියාල් මිලියන 75 ක් සඳහා 2008 මාර්තු 26 දින ප්‍රථම ණය ගිවිසුම ද, 2015 ඔක්තෝබර් 30 දින සෞදි රියාල් මිලියන 45 ක අතිරේක ණය මුදල් සඳහා දෙවන ණය ගිවිසුම ද අත්සන් කර තිබුණි. 2017 වර්ෂය වනවිට ගිවිසුමට එළඹ වසර 10 ක් පමණ වන නමුත් ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් නිමවී නොතිබුණ අතර මෙම ව්‍යාපෘතිය සඳහා 2017 වර්ෂයේදී අය වැය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම මත රු.මිලියන 600 ක අතිරේක ප්‍රතිපාදන අවශ්‍යතා පැන නැගී තිබුණි. 2016 සහ 2017 වර්ෂ තුළදී ඉදිරිපත් කර ඇති පිළිවෙලින් රු.45,978,900 ක් සහ රු.159,688,330 ක් ද වශයෙන් එකතුව රු.205,667,230 ක් වටිනාකමැති වියදම් ප්‍රතිපූර්ණය කිරීමේ ඉල්ලුම්පත් 2017 දෙසැම්බර් 31 දින දක්වාත් ප්‍රතිපූර්ණය කර නොතිබුණි. එසේ වුවද ණය අංක 7/477 යටතේ සෞදි රියාල් මිලියන 13.12 ක් එනම් මුළු ණය මුදලෙන් සියයට 20 කට ආසන්න මුදලක් ආපසු ගෙවා තිබුණි.

(ii) ගාළු වරාය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා 2006 මාර්තු මස 28 වැනි දින ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා ජපාන බැංකුව (JBIC) සමඟ ජපාන යෙන් මිලියන 14,495 ක් සඳහා ණය ගිවිසුමකට අත්සන් කර තිබුණි. සංවර්ධන ව්‍යාපෘති අතර ප්‍රමුඛතාවයක් සහිත ව්‍යාපෘතියක් ලෙස හඳුනාගෙන තිබෙන මෙම ව්‍යාපෘතිය 2016 මැයි 19 දින අවසන් කිරීමට නියමිතව තිබුණි. එසේ වුවද ව්‍යාපෘතිය සඳහා යුනෙස්කෝ ලෝක උරුම මධ්‍යස්ථානයේ අනුමැතිය ලබා ගැනීම සඳහා 2017 මැයි 19 දින දක්වා වසරකින් ව්‍යාපෘතියේ කාලය දීර්ඝ කර තිබුණි.

යුනෙස්කෝ අනුමැතිය ලබාගැනීමෙන් පසුව ඒ වන විට ඉතිරිව තිබූ ණය මුදලේ ප්‍රමාණය ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමට ප්‍රමාණවත් නොවන බව දක්වමින් ජපන් යෙන් මිලියන 458 ක් මුදාහැර තිබූ මෙම ව්‍යාපෘතිය 2017 ජූලි 11 දින රජය විසින් අවලංගු කර තිබුණි. එසේ වුවද, මෙම ණය ගිවිසුම සම්බන්ධව 2006 සිට 2016 දෙසැම්බර් 31 දක්වා ජපන් යෙන් 10,782,000 ක් ණය පොලී ලෙසද ජපන් යෙන් 351,000 ක් අනෙකුත් ගාස්තු ලෙසද ගෙවීම් කර තිබුණි.

(iii) ව්‍යාපෘති අංක 2008027 යටතේ වූ ගිවිසුම් ප්‍රකාරව ඇ.එ.ජ.ඩො.මිලියන 450 නොඉක්මවන ණය මුදලක් ඉරාන අපනයන සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ලැබිය යුතු වුවත් 2017 වර්ෂය වනවිට ලැබී තිබුණු මුදල ඇ.එ.ජ.ඩො.50,619,304 ක් පමණක් විය. 2017 වර්ෂය තුළදී වාරික ගෙවීම්, පොලී ගෙවීම් හා වෙනත් ගෙවීම් ලෙස පිළිවෙලින් එ.ජ.ඩො.10,123,861 ක්, එ.ජ.ඩො. 692,613 ක් හා එ.ජ.ඩො. 1,733,485 ක් ලෙස එකතුව ඇ.එ.ජ.ඩො.12,549,959 ක් ගෙවා තිබුණි.

(ආ) විදේශ ආධාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාද

---

- (i) භෞමික රූපවාහිණි විකාශන කටයුතු ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධ ණය ගිවිසුම අත්සන් කර වසර 3 කට ආසන්න කාලයක් ගතවී තිබුණද තවමත් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ අදියරට පැමිණ නොතිබුණි. එම ව්‍යාපෘතියට අදාළව ජපන් යෙන් 27,434,000 ක් විදේශීය නියෝජිත ආයතනයට ගෙවා තිබුණු අතර එය සංවර්ධන ප්‍රතිලාභ රහිතව විදේශ රටකට මුදල් ගෙවීමක් පමණක් බව නිරීක්ෂණය විය.
- (ii) අග්නිදිග විශ්වවිද්‍යාලය සංවර්ධනය කිරීමේ 1 අදියර - ‘ආ’ ව්‍යාපෘතිය සඳහා වූ අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වන කුවේට් අරමුදල සමඟ 2011 දෙසැම්බර් 20 දින ගිවිසුමකට එළඹ තිබුණි. ගිවිසුම් ප්‍රකාරව 2013 වර්ෂයේ අග වනවිට ව්‍යාපෘතියේ කටයුතු අවසන් කිරීමට නියමිතව තිබුණි. එහෙත් සැලසුම් ප්‍රකාරව ව්‍යාපෘතිය අවසන් කිරීමට නොහැකි වීම හේතුවෙන් මෙම ව්‍යාපෘතිය නිම කළ යුතු කාලය 2018 ජුනි මස 30 දක්වා අවස්ථා 03 කදී දීර්ඝ කර තිබුණි. එසේ වුවද ණය ආපසු ගෙවීමේ සහන කාලය 2017 දෙසැම්බර් මාසය වන විට අවසන්ව තිබුණි.
- (iii) ආසියානු සංවර්ධන බැංකුව යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති 3 ක, ලෝක බැංකු ආධාර යටතේ වූ ව්‍යාපෘතියක සහ ජපාන රජයෙන් අරමුදල් සපයන ව්‍යාපෘතියක එකතුව එ.ජ.ඩොලර් මිලියන 727.3 ක් විය. ව්‍යාපෘති ආරම්භ කර සැලකිය යුතු කාලයක් ගතව තිබූ මෙම ව්‍යාපෘතිවල කාලසීමාව අවසන්වීමට ආසන්නව පැවතුණි. එසේ වුවද, 2017 දෙසැම්බර් 31 දිනට එම ව්‍යාපෘතිය සඳහා අරමුදල් උපයෝජනය සියයට 5 ත් සියයට 61 ත් අතර අඩු මට්ටමක පැවතිණි.

(ඇ) ඕස්ට්‍රේලියාවෙන් කිරි එළඳෙනුත් 20,000 ක් එ.ජ.ඩො. 73,954,054 ක වටිනාකමකට ගෙන්වීම සඳහා වූ අංක 2016041 ව්‍යාපෘතිය යටතේ එ.ජ.ඩො. 6,559,020 ක් වර්ෂය තුළ දී ලැබී තිබුණි. මේ සඳහා පොලී හා වෙනත් ගෙවීම් ලෙස පිළිවෙලින් එ.ජ.ඩො. 77,434 ක් හා 65,410 ක් ගෙවා තිබුණි. 2017 වර්ෂයේදී පළමු අදියර ලෙස එළඳෙනුත් 5,000 ක් ගෙන්වීම සඳහා රු.2,638,324,149 ක් වැය කර තිබූ නමුත් ගෙන්වන ලද කිරි එළඳෙනුත්ගෙන් බලාපොරොත්තු වූ ප්‍රතිලාභ ලැබී නොතිබුණි. එසේ තිබියදී 2018 මැයි 08 දින දෙවන අදියර ලෙස ව්‍යාපෘතිය සඳහා අයවැය ප්‍රතිපාදන රහිතව එ.ජ.ඩො.11,093,108 ක (රු.1,719,431,776 ක් පමණ) අත්තිකාරම් මුදලක් ඕස්ට්‍රේලියානු සැපයුම්කරු වෙත ගෙවා තිබුණි.

**2.3.2** 2017 දෙසැම්බර් 06 දිනට පෙර ශ්‍රී ලංකාවේදී අත්සන් කිරීමට නියමිතව තිබූ මහමෝදර මාතෘ නිවාස ව්‍යාපෘතියට අතිරේක ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා වූ ගිවිසුමක් අත්සන් කිරීම සඳහා ජර්මනියට ද, 2018 අගෝස්තු මාසය වන විටත් අත්සන් කර නොතිබූ ව්‍යාපෘති 04 ක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට භංගේරියාවට ද, යාම සඳහා නිලධාරීන් නිදෙනෙකුට ගුවන් ගමන් ගාස්තු ලෙස රු.1,057,500 ක්ද, සංයුක්ත හා අනියම් දීමනා ලෙස නිලධාරීන් නිදෙනෙකු සඳහා රු.1,230,823 ක් ලෙස එකතුව රු.2,288,323 ක් 2017 දෙසැම්බර් මාසයේදී ගෙවීම් කර තිබුණි.

**2.4** කාර්යභාරයන් ඉටු කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් සලසා තිබුණු ප්‍රතිපාදනය උපයෝජනය කිරීම

---

2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂ 05 ක කාලය තුළ දෙපාර්තමේන්තුවට සලසා තිබුණු ප්‍රතිපාදනය, උපයෝජනය හා ඉතිරිය පිළිබඳ තොරතුරු හා ඒ පිළිබඳ විගණන නිරීක්ෂණ පහත දැක්වේ.

වර්ෂය	වියදම් වර්ගය	ශුද්ධ ප්‍රතිපාදනය	උපයෝජනය	ඉතිරිය	ඉතිරිය ශුද්ධ ප්‍රතිපාදනයේ ප්‍රතිශතයක් ලෙස
		රු.මිලියන	රු.මිලියන	රු.මිලියන	
2013	පුනරාවර්තන	316.15	182.99	133.16	42.00
	මූලධන	1420.27	1388.25	32.02	2.25
	එකතුව	<b>1736.42</b>	<b>1572.25</b>	<b>165.17</b>	<b>9.51</b>
2014	පුනරාවර්තන	264.90	184.88	80.02	30.20
	මූලධන	1272.25	890.31	381.94	30.02
	එකතුව	<b>1537.15</b>	<b>1075.19</b>	<b>461.96</b>	<b>30.00</b>
2015	පුනරාවර්තන	333.24	196.97	136.27	41.00
	මූලධන	2674.61	677.86	1996.76	75.00
	එකතුව	<b>3007.85</b>	<b>874.82</b>	<b>2133.03</b>	<b>71.00</b>
2016	පුනරාවර්තන	351.39	218.52	132.86	38.00
	මූලධන	2434.46	2344.14	90.32	4.00
	එකතුව	<b>2785.84</b>	<b>2562.66</b>	<b>223.18</b>	<b>8.00</b>
2017	පුනරාවර්තන	598.53	585.16	13.37	2.00
	මූලධන	2687.35	2684.57	2.78	0.11
	එකතුව	<b>3285.88</b>	<b>3269.73</b>	<b>16.15</b>	<b>0.50</b>

සමාලෝචිත වර්ෂය සඳහා පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) සමාලෝචිත වර්ෂය තුළ විදේශීය ගමන් වියදම් සඳහා පරිපූරක ඇස්තමේන්තු මගින් මුල් ඇස්තමේන්තු ප්‍රතිපාදනයට සාපේක්ෂව සියයට 219 ක ප්‍රතිපාදන ලබාගෙන තිබුණි.
- (ii) මූලධන වැය විෂයයන් 03 ක එකතුව රු.3,189,000 ක් වූ ශුද්ධ ප්‍රතිපාදනයෙන් එකතුව රු.1,758,921 ක් වූ ඉතිරිවීම් පැවති අතර එය සියයට 50 සිට සියයට 91 ක් දක්වා පරාසයක විය.

**2.5 රජයේ නිලධාරීන්ට අත්තිකාරම් ගිණුම්**

**පාර්ලිමේන්තුව පනවා තිබුණු සීමාවන්**

දෙපාර්තමේන්තුවට අදාළ වැය විෂය අංක 23901 දරන රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම වෙනුවෙන් පාර්ලිමේන්තුව විසින් පනවා තිබුණු සීමාවන් හා තථ්‍ය අගයන් පහත දැක්වේ.

වියදම		ලැබීම්		හර ශේෂය	
උපරිම සීමාව	තරාස	අවම සීමාව	තරාස	උපරිම සීමාව	තරාස
රු. මිලියන	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන
7.00	6.99	3.50	4.44	30.00	22.13

විගණනයට ඉදිරිපත් කළ සැසඳුම් ප්‍රකාශය ප්‍රකාරව 2017 දෙසැම්බර් 31 දිනට අයවිය යුතුව තිබුණු ශේෂය රු.75,166 ක් වූ අතර, එය වර්ෂයක හා මාස 08 ක් දක්වා කාලයක සිට පැවතුණි.

## 2.6 අග්‍රිම ගිණුම්

සමාලෝචිත වර්ෂය සඳහා දෙපාර්තමේන්තුව විසින් පිළියෙල කර තිබුණු අග්‍රිම ඇස්තමේන්තුව අනුව මාසිකව ලබා ගැනීමට අපේක්ෂා කළ අග්‍රිමයන්, මාසික ඉල්ලුම් කළ අග්‍රිමයන් හා ලැබී තිබුණු අග්‍රිමයන් පිළිබඳ විස්තර පහත දක්වා ඇත.

මාසය	සැලසුම් කළ පරිදි ඉල්ලුම් කළ යුතු අග්‍රිමය	ඉල්ලුම් කළ අග්‍රිමය	ලැබී තිබුණු අග්‍රිමය	සැලසුම් කළ පරිදි ඉල්ලුම් කළ අග්‍රිමය අතර වෙනස	ඉල්ලුම් කළ අග්‍රිමය හා ලැබී තිබුණු අග්‍රිමය අතර වෙනස
	රු.මිලියන	රු.මිලියන	රු.මිලියන	රු.මිලියන	රු.මිලියන
ජනවාරි	8.15	1625.06	1623.43	(1616.91)	(1.63)
පෙබරවාරි	8.10	9.66	8.76	(1.56)	(0.90)
මාර්තු	93.82	16.16	13.40	77.66	(2.76)
අප්‍රේල්	8.70	19.29	14.18	(10.60)	(5.12)
මැයි	8.45	15.76	9.90	(7.31)	(5.86)
ජූනි	93.72	181.53	176.24	(87.81)	(5.29)
ජූලි	8.70	16.94	12.80	(8.24)	(4.14)
අගෝස්තු	8.70	190.15	109.45	(181.45)	(80.70)
සැප්තැම්බර්	93.97	203.79	203.40	(109.81)	(0.39)
ඔක්තෝබර්	8.45	9.59	7.89	(1.14)	(1.70)
නොවැම්බර්	96.02	13.85	9.19	82.17	(4.66)
දෙසැම්බර්	1624.25	37.80	23.50	1586.45	(14.30)
<b>එකතුව</b>	<b>2061.03</b>	<b>2339.58</b>	<b>2212.14</b>	<b>278.55</b>	<b>(127.45)</b>

සමාලෝචිත වර්ෂය සඳහා සැලසුම් කළ පරිදි ඉල්ලුම් කළ යුතු අග්‍රිමය රු.මිලියන 2061.03 ක් වුවද රු.මිලියන 2339.58 ක් ඉල්ලුම් කර ඇති බැවින් රු.මිලියන 278.55 ක් වැඩිපුර ඉල්ලුම් කර තිබුණි. එසේම සැලසුම් කළ පරිදි ඉල්ලුම් කළ යුතු අග්‍රිමය ඉක්මවා රු.මිලියන 151.11 ක් ලබාගෙන තිබුණි.

**2.7 ලේඛන හා පොත්පත් පවත්වා නොතිබීම**

1978 දෙසැම්බර් 19 දිනැති අංක 842 දරන භාණ්ඩාගාර චක්‍ර ලේඛය / මුදල් රෙගුලාසි 502(2) ප්‍රකාර එහි 11 වැනි පරිච්ඡේදයෙහි පරිදි ස්ථාවර වත්කම් ලේඛනය යාවත්කාලීනව පවත්වා නොතිබුණි.

**2.8 අනුකූල නොවීම**

**නීති, රීති හා රෙගුලාසිවලට අනුකූල නොවීම**

නියැදි විගණන පරීක්ෂණවලදී නිරීක්ෂණය වූ නීති, රීති හා රෙගුලාසිවල විධිවිධානවලට අනුකූල නොවූ අවස්ථාවක් පහත විග්‍රහ කර දැක්වේ.

නීති, රීති හා රෙගුලාසිවලට යොමුව	වටිනාකම රු.	අනුකූල නොවීම
2015 මැයි 15 දිනැති මුදල් අමාත්‍යාංශයේ චක්‍රලේඛ අංක 01/2015/01 හි 4(ආ) ඡේදය	2,603,967	ඕස්ට්‍රේලියාවේ පැවති ව්‍යාපෘති කළමනාකරණ සහ ප්‍රකාශන කුසලතා (Project Management & Notification Skills ) පුහුණු වැඩසටහන සඳහා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවෙන් සහභාගි වූ නිලධාරීන් 13 දෙනෙකු වෙත ගෙවීම් කිරීම.

**2.9 මානව සම්පත් කළමනාකරණය**

**2.9.1 අනුයුක්ත කාර්ය මණ්ඩලය, තර්ජන කාර්ය මණ්ඩලය හා පුද්ගල පඩිනඩි සඳහා වියදම**

දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ඉටුකිරීම සඳහා 2017 දෙසැම්බර් 31 දිනට අනුමත, තර්ජන හා පුරප්පාඩු කාර්ය මණ්ඩලය පිළිබඳ විස්තර පහත දැක්වේ. සමාලෝචිත වර්ෂය වෙනුවෙන් දෙපාර්තමේන්තුව විසින් පුද්ගල පඩිනඩි වැය කාණ්ඩය වෙනුවෙන් රු.මිලියන 78.14 ක් වැය කර තිබුණි. ඒ අනුව ඒක පුද්ගල වියදම වාර්ෂිකව රු. 630,133 ක් වී තිබුණි.

සේවක වර්ගය	අනුමත සේවක සංඛ්‍යාව	තර්ජන සේවක සංඛ්‍යාව	පුරප්පාඩු සංඛ්‍යාව
(i) ජ්‍යෙෂ්ඨ මට්ටම	57	46	11
(ii) තෘතීයික මට්ටම	04	03	01
(iii) ද්විතීයික මට්ටම	63	51	12
(iv) ප්‍රාථමික මට්ටම	31	24	07
එකතුව	155	124	31



පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) තථ්‍ය කාර්ය මණ්ඩලය තුළ සේවය කරන සේවක සංඛ්‍යාවෙන් 20 දෙනෙකු විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සේවා කාලය වසර 5 සිට වසර 17 දක්වා පරාසයක් ගෙන තිබුණි. මෙම තත්ත්වය තුළ නව දැනුම, අදහස් හා අත්දැකීම් දෙපාර්තමේන්තුවට ලබා ගැනීමට ඇති අවස්ථා සහ බාහිර නිලධාරීන්ට මෙම දෙපාර්තමේන්තුවට අනුයුක්ත වීමට පවතින ඉඩ ප්‍රස්ථා අහිමි කිරීමක් ලෙස නිරීක්ෂණය වේ.
- (ii) අනුමත කාර්ය මණ්ඩලය 155 ක් වුවද තථ්‍ය කාර්ය මණ්ඩලය 124 ක් වූයෙන් පුරප්පාඩු 31 ක් වූ අතර එය ජ්‍යෙෂ්ඨ මට්ටම් පුරප්පාඩු 11 කින් හා ද්විතියික මට්ටමේ පුරප්පාඩු 12 කින්ද සමන්විත විය.